



ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

සහතික ලාභී විද්‍යා පදනම් පාඨමාලාව

අධ්‍යෙක ඇගයීම් පරික්ෂණය II- 2018/2019

MAF1502- ගණිතය 2 - ප්‍රශ්න පත්‍රය |

දිනය - 2019.12.28

වේලාව - ප.ව.01.30 - ප.ව.04.30 දක්වා

- ගණක යන්තු (Non-programmable) හාටිනා කළ ගැක.
- පරික්ෂණ කාලය තුළ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන හාටිනා කිරීමට ඉඩදෙනු නොලැබේ.
- A සහ B කොටස්වලින් ප්‍රශ්න එක බැගින් ඇතුළත්ව ප්‍රශ්න පහකට(05) පිළිතරු සපයන්න.

### A කොටස - ත්‍රිකෝණමිතිය

( එක් ප්‍රශ්නයකට පමණක් පිළිතරු සපයන්න.)

01. (a) සාධාරණ විසඳුම දෙන්න.

$$\sin x = p \text{ සහ } \cos x = p \quad \text{මෙහි } (-1 \leq p \leq +1)$$

$$\tan x = p \quad \text{මෙහි } p \in \mathbb{R}$$

(b) පහත සඳහන් ත්‍රිකෝණමිතික සමීකරණ සඳහා සාධාරණ විසඳුම දෙන්න.

i.  $\cos 2\theta + 3 \sin \theta = 2$

ii.  $\cos 3\theta + \cos \theta = 2 \cos 2\theta$

iii.  $\tan \theta + \tan 2\theta = \sqrt{3}(1 - \tan \theta \tan 2\theta)$

iv.  $\tan^2 2\theta = 3$

02. (a)  $\sqrt{3} \cos \theta + \sin \theta$  යන්න  $R \cos(\theta - \alpha)$ , ආකාරයෙන් ප්‍රකාශ කරන්න.

මෙහි  $R$  හා  $\alpha$  තාත්වික වේ. ඒ නයින්  $\sqrt{3} \cos \theta + \sin \theta = 1$

සමිකරණයේ සාධාරණ විසඳුම සොයන්න.

- (b)  $\tan \frac{\theta}{2} = t$ , වන වට,  $\cos \theta = \frac{1-t^2}{1+t^2}$  හා  $\sin \theta = \frac{2t}{1+t^2}$ . බව පෙන්වන්න.

ඒ නයින්  $11 \cos \theta + 7 \sin \theta = 13$  සමිකරණයේ සාධාරණ විසඳුම සොයන්න.

### B - කොටස බණ්ඩාක ජ්‍යාලීතිය

(එක් ප්‍රශ්නයකට පමණක් පිළිතුරු සපයන්න.)

03. (a)  $l$  යනු  $(4, 0)$  හා  $(0, 2)$  ලක්ෂා ඔස්සේ යන සරල රේඛාවක් ද,  $m$  යනු  $(2, 0)$  හා  $(0, 3)$ . ලක්ෂා ඔස්සේ යන සරල රේඛාවක් ද යයි ගනිමු.

හා  $m$  සරල රේඛාවල සමිකරණ සොයන්න. ඒනයින්  $l$  හා  $m$  හි ජ්‍යාලීතිය ප්‍රශ්නය යුතු මූල ලක්ෂා ඔස්සේ යන සරල රේඛාවේ සමිකරණය සොයන්න.

- (b)  $x + 2y + a = 0$  යන සරල රේඛාව මත  $(3, 1)$  ලක්ෂායේ ප්‍රතිඵිම්බ ලක්ෂාය  $(\frac{3}{5}, b)$  වේ. මෙහි  $a$  හා  $b$  නියතයන් වේ.  $a$  හා  $b$  හි අගයන් සොයන්න.

04. (a)  $2x - 11y - 10 = 0$  හා  $10x + 5y - 2 = 0$  සරල රේඛා මගින් දෙන ලද සුළු කෝණ සම්විෂේෂකය,  $4x - 7y - 8 = 0$  හා  $8x + y - 4 = 0$  යන සරල රේඛා මගින් දෙන ලද මහා කෝණ සම්විෂේෂකය වන බව පෙන්වන්න.

### C කොටස – විජ ගණිතය

(ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන්න.)

05. (a)  $x^4 - 3x + 10$ ,  $x - 2$  න් බෙදු විට ලැබෙන ගේමය හා ලබාධිය සොයන්න.

(b)  $\frac{2x^2-1}{(x-1)^3(x+1)}$  හින්න හා ඇසුරෙන් ප්‍රකාශ කරන්න.

(c)  $y = \frac{2}{1+x}$ . යන පරිමෝය ශ්‍රීතයේ දළ ප්‍රස්ථාරයක් අදින්න.

06. (a) පහත සඳහන් අසමානතා විසඳන්න.

(i)  $\frac{2}{3}x - 3 > 4$  (ii)  $4x(x+1) \geq 3$  (iii)  $3x + 10 > 10x - 11$

(b)  $y = (x+1)(5-x)$  ප්‍රස්ථාරයේ දළ සටහනක් ඇද  $(x+1)(5-x) \leq 0$   
අසමානතාවය විසඳන්න.

(c) දළ ප්‍රස්ථාර අදින්න.

(i)  $y = |x^2 - 2|$  (ii)  $y = |2x - 3|$

07.(a) 10 න් 500 න් අතර 9 යේ ගුණාකාර කීයක් පවතී ද?

(b) සමාන්තර ග්‍රේණියක පලමුවන පදය 25 සහ 13 වන පදය -11 වෙයි. ග්‍රේණියේ  
පොදු අන්තරය සහ 20 වන පදය සොයන්න.

(c) ගුණෝත්තර ග්‍රේණියක දෙවන පදය -6 වේ. පලමු, දෙවන සහ තෙවන පදවල  
ඡ්‍රෑන්තුව 7 වේ. මෙම ග්‍රේණියේ පලමු පද තුන ලියන්න. (වියහැකි සියලුම අගයන්  
ලියන්න.)

08.PHILOSOPHY. යන වචනයෙහි අකුරු දහයම ගෙන සැදිය හැකි වෙනත් පිළියෙල  
කිරීම සංඛ්‍යාව සොයන්න. මෙම පිළියෙල කිරීම්වලින් කොපමණ H, I, S, Y යන  
අකුරු එකට තිබේද? PHILOSOPHY යන වචනයෙහි අකුරු 10 න් 5 ක් තෝරාගත  
හැකි වෙනත් ආකාර සංඛ්‍යාව ද සොයන්න.

09. (a)  $p$  නිශ්චතා තියතයක් වන  $(1 + px)^{12}$  හි දේවිපද ප්‍රසාරණයේ  $x$  හි සංගුණකය හා  $x^2$  සංගුණක පිළිවෙළින් -  $q$  හා  $11q$  නම්  $p$  හා  $q$  හි අගයන් සොයන්න.

(b)  $\left(\frac{7}{6x} - \frac{6x}{7}\right)^{13}$  හි ප්‍රසාරණය සලකන්න.

(i) මෙම ප්‍රසාරණයේ සාධාරණ පදය ලියන්න.

(ii)  $\frac{1}{x}$  හි සංගුණකය 2002 බව පෙන්වන්න.

\*\*\*\*\*



ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

සහතික ලාභී විද්‍යා පදනම් පාඨමාලාව

අවසාන පරික්ෂණය - 2018/2019

MAF1502- ගණනය 2 -ප්‍රශ්න පත්‍රය II

දිනය - 2019 දෙසැම්බර් මස 29 වන ඉරිදා ටේලාව - ප.ව.01.30 - ප.ව.04.30 දක්වා

- ගණක යන්තු (Non-programmable) හාටිනා කළ භැක.
- පරික්ෂණ කාලය තුළ ජ්‍යෙෂ්ඨ දුරකථන හාටිනා කිරීමට ඉඩගෙනු නොලැබේ.
- A කොටසීන් එක් ප්‍රශ්නයක් හා B සහ C කොටස්වලින් ප්‍රශ්න දෙක බැඟින් ඇතුළත්ව ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.

#### A කොටස – ත්‍රිකෝණම්තිය

01. (a) සාධනය කරන්න.

$$\text{i. } \cos(A+B)\cos(A-B) = \cos^2 A - \sin^2 A$$

$$\text{ii. } 4\cos\theta\cos\left(\frac{2\pi}{3} + \theta\right)\cos\left(\frac{2\pi}{3} - \theta\right) = \cos 3\theta$$

(b)  $x$  සඳහා සමිකරණය විසඳන්න.

$$\tan^{-1}\left(\frac{x-1}{x-2}\right) + \tan^{-1}\left(\frac{x+1}{x+2}\right) = \frac{\pi}{4}$$

02. (a)  $2\cos\frac{\pi}{13} \cdot \cos\frac{9\pi}{13} + \cos\frac{\pi}{13} \cdot \cos\frac{4\pi}{13} = 0$  බව සාධනය කරන්න.

(b) පහත සඳහන් ප්‍රස්ථාරයන්හි දළ සටහන් අදින්න.

$$\text{i. } y = \sin 2x$$

$$\text{ii. } y = \sin x + \frac{1}{2}$$

(c)  $\tan^{-1}a - \tan^{-1}b = \tan^{-1}\left(\frac{a-b}{1+ab}\right)$  බව සාධනය කරන්න.

### B කොටස – ස්ථීරිකය

03. (a) බර  $W$  සහ දිග  $2a$  වූ ඒකාකාර  $AB$  දේශීඩ්,  $A$  කෙලවර රූප සිරස් බිත්තියකට ස්ථීරිකව සමනුලිතතාවේ තබා ඇත. එය ආධාර කරනු ලැබේ ඇත්තේ  $B$  අනික් කෙලවර,  $A$  ව සිරස්ව ඉහැලින් බිත්තියේ පිහිටි  $C$  ලක්ෂායකට සම්බන්ධ කෙරෙන, සමාන  $2a$  දිගින් යුත් යැහැල්ල අවිතනාය තන්තුවක් මගිනි. දේශීඩ්, උඩු සිරසට  $\theta$  කෝණයකින් ආනත වන අතර, එය බිත්තියට ලම්බ සිරස් තලයක පිහිටයි.

$$\text{තන්තුවේ ආතනිය සොයා } \theta \geq \cos^{-1}\left(\frac{\mu}{3}\right) \text{ බව පෙන්වන්න.}$$

මෙහි  $\mu$  යනු සර්පණ යෘතියකය හි.

- (b) බර  $W$  වූ ඒකාකාර සහ සන අර්ධගෝලයක්, තිරසට  $\alpha$  කෝණයකින් ආනත රූප තලයක් මත වනු පාඨ්‍යය පිහිටා සේ තබා ඇත. එහි තල මුහුණන් පරිධියෙහි ලක්ෂායක  $W$  කුඩා භාරයක් තැබූ විට, තල මුහුණන තිරස්ව, අර්ධ ගෝලය සිලාකාරී සමනුලිතතාවේ පිහිටයි. සර්පණ යෘතියකය  $\mu$  නම්  $\mu = \frac{w}{\sqrt{W(W+2w)}} = \tan \alpha$  වන බව පෙන්වන්න.

04. (a) දිග  $a$  සහ  $b$  වන තන්තු දෙකක් මගින්  $W$  භාරයක්, එකම තිරස් මට්ටමක  $\sqrt{a^2 + b^2}$  දුරක පරතරයකින් පිහිටි ලක්ෂා දෙකකින් එල්ලා ඇත. පද්ධතිය සමනුලිතව ඇති විට තන්තුවල ආතනි සොයන්න.
- (b)  $AB$  හා  $BC$  ඒකාකාර දුඩු දෙකක් දිගින් සමාන වේ.  $AB$  හි බර  $2W$  වන අතර  $BC$  හි බර  $W$  වේ. දුඩු  $B$  හිදී පුම්ව ලෙස අසුව කර ඇති අතර දුඩුවල මධ්‍ය ලක්ෂා යැහැල්ල අවිතනාය තන්තුවකින් සම්බන්ධ කර ඇත.  $A$  හා  $C$  පුම්ව තිරස් මෙසයක් මත සිටින සේ පද්ධතිය සිරස් තලයක සමනුලිතතාපවත්‍යෙහි පිටුවා ඇත.

$$ABC = 2\theta \text{ නම් තන්තුවේ ආතනිය } \frac{3}{2} W \tan \theta \text{ බව පෙන්වන්න.}$$

$B$  හි දී ප්‍රතික්‍රියාවේ විශාලත්වය හා එය තිරස සමඟ සාදන කෝණය සොයන්න.


05. අරය  $a$  වන පුම්ව තුනී අර්ධ ගෝලකාර පාත්‍රයක් එහි ගැටිය තිරස්ව සහ ඉහැලින් ම පිහිටා සවිමොට ඇත. බර  $W$  සහ දිග  $2l (> 2a)$  වන පුම්ව ඒකාකාර  $AB$  දේශීඩ්  $A$  කෙලවර පාත්‍රයේ ඇතුළත පාඨ්‍යයේ පිහිටා පරිදි දේශීඩ්  $C$  ලක්ෂායෙන් පාත්‍රයේ ගැටිය මත ගැටෙමින් නිසල්ව ඇත. දේශීඩ් මත ත්‍රියාකරන බල සටහන් කරන්න.

$$A \text{ වටා } \text{සුර්ය } \text{ ගැනීමෙන් } C \text{ හි } d, R \text{ ප්‍රතික්‍රියාවේ විශාලත්ව } \frac{wl}{2a} \text{ බව පෙන්වන්න.}$$

තවද  $R$  සහ  $W$  අතර තවත් සම්බන්ධතාවයක් ලබා ගන්න. ඒ නයින්  $CB$  හි දිග  $\frac{1}{4}(7l - \sqrt{l^2 + 32a^2})$  බව පෙන්වන්න.

06. OA, OB, AC, AB හා BC සැහැල්පු සමාන දූඩු පහක්, Rැපයේ දැක්වෙන පරිදි රාමුකටටුවක් සැදෙන ආකාරයට, එවායේ කෙළවරවල දී යුතුමට ලෙස යන්දී කර ඇත.

ରୁଣ୍ଧି କାର୍ତ୍ତିରୁଳି 0 ଟି ଦିନ୍ମତି ଲେଖ ଅସବି କର ଆଜି ଅତିର, C ଟି ଦିନ୍ମତିରଙ୍କ 5 $\sqrt{3}$  ଟି ଏରଙ୍କ ଦରିଦ୍ର. OB ନିର୍ଦ୍ଦେଶ ଲାଗୁ ହେବାରେ ପରିଦିଃ A ଟି ଦିନ୍ମତିରଙ୍କ P ଲାଗୁ ହେବାରେ ନିର୍ଦ୍ଦେଶ ଲେଖାଯକୁ ଉପରେ ରୁଣ୍ଧି କାର୍ତ୍ତିରୁଳି କାର୍ତ୍ତିରୁଳି ଲାଗୁ ହେବା ଆଜି.



- i. P හි අගය සොයන්න.
  - ii. O හි ප්‍රතික්‍රියාවේ විශාලත්වය හා දිගාව සොයන්න.
  - iii. බෝ' අංකනය ගෙදීමෙන්, රාමු කට්ටුව සඳහා ප්‍රත්‍යාබල රුප සටහනක් ඇද, අත්ති හා තෙරපුම් වෙන්කාට දැක්වූත්ත් දුඩු සියලුළුලෙසි ප්‍රත්‍යාබල සොයන්න.

C කොටස – ගතිකාය



08. (a) ස්කන්ධය  $m$  වූ අංශවක්, ස්කන්ධය  $M$  වූ කුණ්ඩලයක තිරසට ආනනිය ය වූ පුම්ව මුහුණතක පහලට ලියේසා යන අතර, කුණ්ඩලයට පුම්ව තිරස් මෙයයක් මත වලනය වීමට නිදහස ඇත.

കൂട്ടുംഖ്യത്വത്തിൽ നിന്ന് പരിപ്രവർത്തനയും  $\frac{mg \sin\alpha \cos\alpha}{M+msin^2\alpha}$  എല്ലാ ഫോറ്മേറ്റുകളിലും അനുസരിച്ച് കൂട്ടുംഖ്യത്വം ആവശ്യമാക്കുന്നതാണ്.

- (b) මුළු ස්කන්ධය මෙට්‍රික් වොන් 300 ක් වූ දුම්මිරියක්, සාපුෂ සමතලා දුම්මිරිය මාරුගයක, පැයට කිලෝමීටර 54 ක නියත වේගයෙන් ගමන් කරන අතර, වලිනයට මුළු ප්‍රතිරෝධය, මෙට්‍රික් වොන් එකකට නිව්චන 50 බැංගින් වෙයි. දුම්මිරිය එන්ඩ්මෙන්ඩ් ජවය ගණනය කරන්න.

රේඛව, මෙට්‍රික් වොන් 50 ක ස්කන්ධය සහිත පිටුපස මැදිරිය දුම්රියෙන් වෙන් වන නමුත් එන්ඩීමෙන් ප්‍රකරණ බලය වෙනස් තොටී පවතී.

- i. දුම්රියෙහි ඉතිරි කොටසේ ත්වරණයන්,
- ii. වෙන් වූ මැදිරිය නිශ්චලතාවයට පැමිණීමට පෙර වලනය වන දුරත් සෞයන්න.

[වෙන්වූ මැදිරියේ වලිනය මන්දනය වන්නේ ප්‍රතිරෝධයෙන් පමණක් බව උපකළුපනය කරන්න.]

09. සමාන අරයන් සහිත A, B සුමට ගෝල දෙකක්, සරල ලෙස ගැවෙන පරිදි, සුමට තිරස් මේයයක් මත ප්‍රතිවිරැද්ධ දිගාවලට වලනය වෙයි. ඒවායේ ස්කන්ධ පිළිවෙළින් 2m, 3m වන අතර ගෙව 7u, 3u වෙයි. ගෝල අතර ප්‍රත්‍යාගනී සංගුණකය එ වෙයි. ගැටුමේ ආවේගය 12ms (1+e) විශාලත්වයෙන් යුත්ත බව පෙන්වන්න.

ගැටුම නිසා, වඩා කුඩා ගෝලය නිශ්චලතාවයට පැමිණෙයි නම් එහි අගය නිර්ණය කර, එවිට පද්ධතියේ මුල් වාලක ගක්තියෙන්  $\frac{1}{15}$  ක් ඉතිරි වන බව පෙන්වන්න.

\*\*\*\*\*